

විභාග අංකය :



කැලණීය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

දුරයේ හා අඛණ්ඩ අධ්‍යාපන කේත්‍යය

වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පියිය

ව්‍යාපාර කළමනාකරණවේදී (සාමාන්‍ය) උපාධි තොටන පරීක්ෂණය (බාහිර) - 2012

2015 ජූනි / ජූලි

BMGTE 3065 – ව්‍යාපාර මූල්‍ය

උපදෙස්

කාලය : පැය 03 ඔ.

- i. මෙම ප්‍රශ්න පත්‍රය A කොටස හා B කොටසින් සමන්විත වේ.
- ii. ප්‍රශ්න සංඛ්‍යාව :
A කොටස – ප්‍රශ්න 10
B කොටස – ප්‍රශ්න 04
- iii. සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයියුතු වේ.
- iv. A කොටසේ පිළිතුරු ප්‍රශ්න පත්‍රයේම සඳහන් කරන්න.
- v. ප්‍රශ්න පත්‍රයේ A කොටස විභාග ගාලාවෙන් පිටතට ගෙන යාමෙන් වළකින ලේස ඔබට කරයේ අවවාද කරනු ලැබේ.

A කොටස

A කොටසේ 1-10 දක්වා ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමේදී නිවැරදි පිළිතුර යටින් ඉරක් ඇඳින්න.

(01) මූල්‍යකරණයේදී නියෝග්‍යත්ව පිරිවැය ඉතා නිවැරදිව විස්තර කරනු ලබන්නේ පහත නිරවත්තනයන් අතුරින් කුමත නිරවත්තනය මගින්ද?

- අ) නියෝග්‍යතයෙකු මාර්ගයන් වන්කම් මිලදී ගැනීමේදී දැරීමට සිදුවන මුළික පිරිවැය
- ආ) මූල්‍ය අතරමැදියන්ට, ඔබ වෙනුවෙන් තීරණ ගැනීමට අවස්ථාව ලබා දී ඇති විට ඔවුන් විසින් ගනු ලබන තීරණ වඩාත් ප්‍රශ්නයේ නොවීම මත ඇතිවන පිරිවැය
- ඇ) ආයතනයේ කොටස්කරුවන්ගේ යහපත වෙනුවෙන් එහි කළමනාකරුවන් කටයුතු කරන බව සහතික කර ගැනීම සඳහා දරනු ලබන සාපුෂ්‍ය හා විකු වියදම්
- ඉ) වතු තැරවිකරුවන්, කොටස් තැරවිකරුවන් වැනි නියෝග්‍යතයන් මගින් වන්කමක් මිලදී ගැනීමේදී දරනු ලබන පිරිවැය

(02) අදාළ වචටම් අනුපාතය 15% ක් නම්, වසර තුනක් අවසානයේදී රුපි. 25,000 ක් ගෙවීමට නියමිත ආයෝජනයක වර්තමාන අගය කොපම්කාද?

- අ) රුපි. 38,021.88
- ආ) රුපි. 16,199.22
- ඇ) රුපි. 16,437.91
- ඉ) රුපි. 38,930.88

(03) පහත ඒවායින් නිවැරදිව මූල්‍ය අවධානම නිරවත්තනය කරනු ලබන්නේ

- අ) ක්‍රමවත් අවධානම හේතුවෙන් කොටස් වෙළඳපොල ආයෝජකයින්ගේ ප්‍රතිලාභවල ඇතිවන දැඩි විවෘතනය
- ආ) මූල්‍ය සුරකුම්පතක් මිලදී ගැනීමේදී ආයෝජකයා විසින් දරනු ලබන අවධානම
- ඇ) ආයතනයට බාහිර මාර්ග වලින් අරමුදල් සම්පාදනය කරගත නොහැකිවීමේ අවධානම
- ඉ) ප්‍රාග්ධන ව්‍යුහය තුළ ණය ඇතුළත්වන බැවින් කොටස්කරුවන්ගේ ප්‍රතිලාභවල ඇතිවන දැඩි විවෘතනය

(04) ප්‍රාග්ධන ව්‍යුහය පිළිබඳ තාක්ෂණයක් ලෙස බුවමාරු තාක්ෂණය (Trade-off Theory) මගින් යෝජනා කරනුයේ :

- අ) අලාභ ලබන ආයතන, ලාභ ලබන ආයතනවලට වඩා ණය ලබා ගත යුතු බව
- ආ) අඩු අවදානම සහිත ආයතන විසින් අවදානම වැඩි ආයතනවලට වඩා ණය ලබා ගත යුතු බව
- ඇ) ඉක්මනින් වර්ධනය වන ආයතන විසින් පරිනත තත්ත්වයේ පවතින ආයතනවලට වඩා ණය ලබා ගත යුතු බව
- ඉ) එය ප්‍රාග්ධනය වැඩි වන විට ආයතනික අගයද වැඩි වන බව

(05) අනුමතත් අවදානම යනුවෙන් හැඳුනාගත හැක්කේ

- අ) පාලනය කළ නොහැකි අවදානම (Uncontrollable Risk)
- ආ) වෙළඳපාල අවදානම (Market Risk)
- ඇ) අද්වීනීය අවදානම (Unique Risk)
- ඉ) විවිධාංශිකරණය කරන ලද අවදානම (Diversified Risk)

(06) ආයෝජනයක් සඳහා ලාභාදායින්ට දරුණු දරුණුකය (Profitability Index) .92 ක් වන්නේ නම් ඉන් අදහස් වන්නේ

- අ) ආයෝජනයේ පිරිවැයන්, ආයෝජනයේ ප්‍රතිලාභවල වර්තමාන අගයට වඩා අඩු බව
- ආ) ආයෝජනයේ ගුද්ධ වර්තමාන අගය 0 ට වඩා වැඩි බව
- ඇ) ආයෝජනයේ ගුද්ධ වර්තමාන අගය 1 ට වඩා වැඩි බව
- ඉ) ආයෝජනය කරනු ලබන සැම රුපියලක් සඳහාම ව්‍යාපෘතියේ ගුද්ධ වර්තමාන අගය ගත 92 කින් වැඩි වන බව

(07) එය ක්‍රමක්ෂය උපලේඛනයක සැම කාලවීමේදෙකදීම පොලී ලෙස ගෙවෙනු ලබන රුපියල් අගය

- අ) සැම ගෙවීමකදීම වැඩිවේ.
- ආ) සැම ගෙවීමකදීම අඩුවේ.
- ඇ) කාලයන් කාලයට වැඩිවීම හෝ අඩුවීම සිදුවේ.
- ඉ) සැම ගෙවීමකදීම ස්ථාවර අගයක් ගනී.

(08) සමාගමක සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය සඳහා එම සමාගමේම ගිය ප්‍රාග්ධනයට වඩා වැඩි අප්කේෂිත ප්‍රතිලාභයක් ගෙවිය යුතු වන්නේ

- අ) බැඳුම්කර වලට වඩා අඩු ඉල්ලුමක් සාමාන්‍ය කොටස් සඳහා පවතින බැවිනි.
- ආ) බැඳුම්කර වලට වඩා වැඩි ඉල්ලුමක් සාමාන්‍ය කොටස් සඳහා පවතින බැවිනි.
- ඇ) සාමාන්‍ය කොටස් සඳහා වැඩි ක්‍රමවත් අවදානමක් පවතින බැවිනි.
- ඉ) බැඳුම්කර සඳහා වේළඳපාල අධිකයක් (market premium) අවශ්‍ය වන බැවිනි.

(09) ආයතනයක් යම් නිශ්චිත ඒකක ප්‍රමාණයකදී (Q), එහි මෙහෙයුම් අවදානම (Degree of Operating Leverage) 5 ක් නම්, ඉන් අදහස්වන්නේ:

- අ) විකුණුම් 5% කින් වැඩිවන විට, බදු හා පොලී පෙර ඉපයුම් 5% කින් වැඩි වේ.
- ආ) විකුණුම් 1 % කින් වැඩිවන විට, බදු හා පොලී පෙර ඉපයුම් 1 % කින් වැඩි වේ.
- ඇ) විකුණුම් 5% කින් වැඩිවන විට, බදු හා පොලී පෙර ඉපයුම් 25% කින් අඩු වේ.
- ඉ) විකුණුම් 1 % කින් වැඩිවන විට, බදු හා පොලී පෙර ඉපයුම් 5% කින් වැඩි වේ.

(10) අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය නිවැරදිව විස්තරකළ හැකිකේ:

- අ) මුදල් ප්‍රවාහයන්වල ගුද්ධ වර්තමාන අගය සඳහා දින අගයක් ලැබෙන වට්ටම් අනුපාතය ලෙසයි.
- ආ) ව්‍යාපාරයක කළමනාකරුවන් අප්කේෂා කරන ප්‍රතිලාභය ලෙසයි.
- ඇ) මුදල් ප්‍රවාහයන්වල ගුද්ධ වර්තමාන අගය 0 වන වට්ටම් අනුපාතය ලෙසයි.
- ඉ) ආයෝජනය සඳහා මුලු සම්පාදනයේදී ව්‍යාපාරය විසින් ගෙවියුතු වන අනුපාතය ලෙසයි.

(මුළු ලක්ශ්‍ර 10 X 2 = 20)

B කොටස

(01) a) ඔබගේ පියා ඔබේ පළමු උපන්දිනයේ සිට ඔබ වෙනුවෙන් සැම උපන්දිනයකටම රුප.1000 බැහිත් ඉතුරුම් හිතුමක තැන්පත්කර ඇත. එම ඉතුරුම් හිතුම සඳහා වාර්ෂිකව වර්ධනය වන (annual compounding) 5% ක වාර්ෂික පොලී අනුපාතයක් ගෙවනු ලැබේ. දැන් ඔබට වයස අවුරුදු 25 ක් වන අතර එම සම්පූර්ණ මුදලම ඔබට දැන් අවශ්‍යව ඇත. නමුත් මෙහිදී 5 වන හා 11 වන උපන්දිනවලදී පියා විසින් මුදල් තැන්පත්කර නොමැත. ඔබගේ 25 වන උපන්දිනයේදී කොපමණ මුදලක් හිතුමෙහි පවතින්නේද?

(ලකුණු 05)

a) නවරත්න මහතා ඔහුගේ විශ්‍රාමය වෙනුවෙන් ඉතුරු කිරීමට තීරණය කර ඇත. ඔහුගේ 21 වන උපන්දිනයේ සිට, නවරත්න මහතා විසින් 7 % ක, වාර්ෂිකව වර්ධනය වන (annual compounding) වාර්ෂික පොලීයක් මත සැම උපන්දිනයකදීම රුප. 2000 ක් ඉතුරුම් ආයෝජනයක යෙද්වීමට සැලසුම්කර ඇත. ඔහු විසින් වයර 10 ක් දක්වා මෙම ඉතුරුම් අඛණ්ඩව සිදු කෙරෙනු ඇති අතර ඉන් පසු ගෙවීම නතර කෙරෙනු ඇත. වයස අවුරුදු 65 කින් විශ්‍රාම යාමෙදී නවරත්න මහතාගේ ඉතුරුම් වට්නාකම කොපමණද?

(ලකුණු 05)

b) සේරත් මහතා වයර 5ක් සඳහා 11% ක පොලී අනුපාතයක් යටතේ රුප.700,000 ක ණය මුදලක් බැංකුවකින් ලබා ගැනීමට සලකා බලමින් සිටියි. එම අය මුදල සඳහා අය ක්‍රමක්ෂය උපලේඛනයක් සකස් කරන්න.

(ලකුණු 05)

c) ක්‍රමවත් අවදානම හා අනුමතවත් අවදානම යන්න උදාහරණ යොදා ගනිමින් පැහැදිලි කරන්න

(ලකුණු 05)

(මුළු ලකුණු 20)

(02) නයිටෝරා සමාගමේ ප්‍රාග්ධන ව්‍යුහය පහත පරිදි වේ.

	රුපී. මිලියන
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය (කොටසකට ගත 50 බැඩින්)	50
රඳවාගත් ඉපයුම්	19
වරණීය කොටස් ප්‍රාග්ධනය (කොටසකට ගත 50 බැඩින්)	25
දිගුකාලීන ණය (බැඳුම්කරයක් රුපී. 100 බැඩින්)	20
දිගුකාලීන ණය (10% බැංකු අය)	1

පසුගිය වසර 5 සඳහා සමාගම විසින් ගෙවන ලද ලාභාංශ පහත පරිදි වේ.

වර්ෂය	ලාභාංශ (රුපී)
2010	15,000,000
2011	19,200,000
2012	20,600,000
2013	24,500,000
2014	26,000,000

සාමාන්‍ය කොටස් සඳහා ලාභාංශ සහිත වෙළඳපොල මිල, කොටසක් රුපී. 8.30 ක් වේ. ලාභාංශ ගෙවීම් අඛණ්ඩ අනාගත කාලයක් සඳහා ස්ථාවර අනුපාතයකින් වර්ධනය වෙයියි අපේක්ෂා කෙරේ. තවද භාණ්ඩාගාර බිල්පත් සඳහා වන ප්‍රතිලාභ අනුපාතය 6% ක් වේ. නයිටෝරා සමාගමේ දිගුකාලීන අය, වසර 6 කින් නිදහස් කළ ගැනීම් 7% බැඳුම්කර වලින් සමන්විත වන අතර බැඳුම්කරවල පොලී රහිත වෙළඳපොල මිල රුපී.103.50 ක් වේ. නයිටෝරා සමාගම වරණීය කොටස් සඳහා 8% ක වාර්ෂික ලාභාංශයක් ගෙවනු ලැබේ. වරණීය කොටස් සඳහා වෙළඳපොල අඟය, කොටසකට ගත 75 ක් වන අතර වර්ෂය සඳහා ලාභාංශ ක්‍රුයුරු අනාගතයේදී ගෙවීමට නියමිතය. නයිටෝරා සමාගම වසරකට 25% ක වාර්ෂික අනුපාතයකට ලාභ මත බදු ගෙවනු ලැබේ.

නයිටෝරා සමාගමේ බර තැකු සාමාන්‍ය ප්‍රාග්ධන පිරිවැය ගණනය කරන්න (අවශ්‍ය වන්නේ නම් 4% සහ 8% වට්ටම් අනුපාත පමණක් ඔබගේ ගණනය කිරීම් සඳහා භාවිතා කරන්න)

(මුළු ලක්ෂණ 20)

(03) අ) ශේහිල්ඩ් සමාගමේ ප්‍රාග්ධන ව්‍යුහය, ස්කන්දය සහ ණය ප්‍රාග්ධනයෙන් සමන්විත වේ. සමාගමට අදාළ වන බදු අනුපාතය 30% කි. නිය ප්‍රාග්ධනයේ සහ ස්කන්ද ප්‍රාග්ධනයේ පිරිවැය පිළිබඳ පහත තොරතුරු ඔබට සපයා ඇත.

සමස්ථ ප්‍රාග්ධනයෙන් නිය ප්‍රාග්ධන කොටස	නිය ප්‍රාග්ධන පිරිවැය %	ස්කන්ද ප්‍රාග්ධන පිරිවැය %
0.0	0.0	10.0
0.1	8.2	10.4
0.2	8.5	10.7
0.3	9.3	11.4
0.4	9.9	11.9
0.5	10.1	12.0
0.6	10.9	12.6
0.7	11.6	13.6
0.8	12.7	14.4
0.9	13.6	15.0

ඉහත සපයා ඇති තොරතුරුවලට අනුව ශේහිල්ඩ් සමාගමේ ප්‍රාග්ධන ව්‍යුහය නීරණය කරන්න.

(ලකුණු 07)

අ) ජැමිග වොක්ලට සමාගම, “ජැමි වෝක්ස්” නම් නිෂ්පාදනයක් හැඳුන්වාදීමට සලකා බලමින් සිටින අතර ඒ සඳහා ආරම්භයෙදී රුපි.700,000 ක මුදලක් සහ පළමු වසරේදී රුපි. මිලියන 1 ක මුදලක් ආයෝජනය කිරීම අවශ්‍ය වේ. ඔවුන් දෙවන වසරේ සිට මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂා කරයි. බදු පසු මුදල් ප්‍රවාහනය් ලෙස දෙවන වසරේදී රුපි. 250,000 ක්ද, නෙවන වසරේදී රුපි. 300,000 ක්ද, හතරවන වසරේදී රුපි. 350,000 ක්ද ඉන්පසු 10 වන වර්ෂය දක්වා සැම වර්ෂයකම රුපි.400,000 ක් බැඳින් ද අපේක්ෂා කෙරේ. සමාගමේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය (Required Rate of Return) 15% ක් වේ.

i. ගුද්ධ වර්තමාන වටිනාකම් ප්‍රවේශය (Net Present Value Approach) පදනම් කර ගනිමින්, මෙම “ජැමි වෝක්ස්” නිෂ්පාදනය හැඳුන්වාදීම සමාගමට යොශා වන්නේදැයි ඔබගේ අදහස් දක්වන්න.

(ලකුණු 08)

- ii. මෙම නව ව්‍යාපෘතිය සඳහා අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය ගණනය කරන්න (10 % යහු 20% යන වට්ටම් අනුපාත පමණක් ඔබගේ ගණනය කිරීම් සඳහා යොදා ගන්න)

(ලකුණු 05)

(මුළු ලකුණු 20)

(04) පහත ඒවා පිළිබඳ කෙටි සටහන් ලියන්න :

- අ) බදු හා පොලී පෙර ලාභ - කොටසක ඉපයුම් විශ්ලේෂණය (EBIT-EPS Analysis)
- ආ) ලාභාංශ පිළිබඳ අවශ්‍ය න්‍යාය (The Residual theory)
- ඇ) ප්‍රාග්ධන න්‍යායක් ලෙස පුවමාරු න්‍යාය (Trade-off Theory)
- ඈ) ව්‍යාපෘති ඇගයීමේ හිල්ප ක්‍රමයක් ලෙස පිළිගෙවූම් කාල ක්‍රමය (Payback Period)

(මුළු ලකුණු 20)